

පොදු සහතික පත්‍ර (අසස් පෙළ) විභාගය, 2015 අගෝස්තු  
**General Certificate of Education (Adv. Level) Examination, August 2015**  
සාමාන්‍ය පොදු පරීක්ෂණය / පැය දෙකකි මිනින්තු තිහයි.  
**Common General Test / Two hours and thirty minutes.**

● උපදෙස්:

- \* සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- \* ගණක යන්තු හාවිතයට ඉඩ දෙනු නොලැබේ.
- \* උත්තර පත්‍රයේ තියුම් ස්ථානයේ ඔබේ විභාග අංකය ලියන්න.
- \* උත්තර පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් යැලැකිලිමත් ව තියවන්න.
- \* 01 සිට 60 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් තිබැඳී හෝ ඉතාමත් ගැලපෙන පිළිතුර මත්රාගෙන, එය උත්තර පත්‍රයේ පිටුපස දැක්වෙන උපදෙස් පරිදි කතිරයක් (X) යොදා දක්වන්න.

01. 2015 ලෙස්ක කුසලාන ක්‍රිකට කරගාවලියේ, අර්ධ අවසාන තරග යදා පෙනී සිටියේ පහත සඳහන් කුමත රටවල් හතරහි කණ්ඩායම් ද?

- (1) ඔයිල්ලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ දුමුණු අප්‍රිකාව  
 (2) ඔයිල්ලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ දුමුණු අප්‍රිකාව  
 (3) ඔයිල්ලියාව, නවසීලන්තය, පාකිස්ථානය සහ ඉන්දියාව  
 (4) ඔයිල්ලියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව  
 (5) ඔයිල්ලියාව, නවසීලන්තය, ඉන්දියාව හා එංගලන්තය

(2)

02. 2014 වර්ෂයේ මාර්තු මාසයේ දී අංක MH370 දරන ජාත්‍යන්තර මගි ප්‍රවාහන ගුවන් යානය එයායර කරමින් තිබිය දී අතුරුදුහන් විය. මෙම ගුවන් යානය අයත් තු රට කුමක් ද?

- (1) මැලේසියාව (2) සිංගප්පූරුව (3) මෝල්බේර්වා  
 (4) මොරොක්කෝව (5) ඉන්දුනිසියාව

(1)

03. ISIS යනු අන්තවාදී කුරලි කණ්ඩායමකි. මෙම කණ්ඩායම පහත සඳහන් කුමත රටෙහි භූමි ප්‍රදේශයක් පාලනය කරයි ද?

- (1) සුවුදී අරාබිය (2) ඉරානය (3) ඉරාකය  
 (4) ලෙඛනනය (5) මොරොක්කෝව

(3)

04. 2014 සැප්තැම්බර් 17 වැනි දින සමරන ලද්දේ ශ්‍රීමත් අනාගාරික ධර්මපාලනුමාගේ කි වැනි ජන්ම යංච්‍රය ද?

- (1) 100 (2) 120. (3) 125  
 (4) 150 (5) 160

(4)

05. 2016 වර්ෂයේ දී ශ්‍රීමත ඔයිල්ලියාවේ ක්‍රිඩා තරග පවත්වනු ලබන්නේ,

- (1) එක්සත් රාජ්‍යාධිනීයේ ය. (2) ජපානයේ ය. (3) ස්වෘත්‍යාන්දුයේ ය.  
 (4) කටුරුවල ය. (5) ඉන්දියාවේ ය.

(5)

06. ආසියානු කළාපයේ ආයෝජන ව්‍යාපෘති සඳහා මූල්‍ය සැපයීම් වෙනුවෙන් ආසියානු පොදු කාර්ය සංවිධාන ආයෝජන බැංකුව (AIIB) 2014 බක්නොබර් මාසයේ ස්ථාපිත කෙරිණි. AIIB හි මූලස්ථානය පිහිටියේ,


- (1) මැලේසියාවේ ය. (2) විනයේ ය. (3) භෞංකොටල ය.  
 (4) සිංගප්පූරුවේ ය. (5) ඉන්දියාවේ ය.

(2)

07. 2014 ලෙස්ක කුසලාන (T20) විස්සය විස්ස අවසන් ක්‍රිකට තරගයේ දී ශ්‍රී ලංකාව, ඉන්දියාව පරාජය කිර ගුර්තාව දිනා ගත්තේ ය. මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දුරුවේ කළු ද?

- (1) ඩී.එම්. දිල්ජාන් (2) මහේල ජයවර්ධන (3) කුමාර සංගක්කාර  
 (4) දිනේෂ වන්දිමාල් (5) ලයින් මාලිංග

(5)



08. පොදුරාජු මණ්ඩල නායක සමුළුව (CHOGM) අවසන් වරට පවත්වන ලද්දේ ශ්‍රී ලංකාවේ දි ය. වසර කියකට වරක් CHOGM පවත්වනු ලැබේ ද?
- (1) වසරකට වරක් (2) වසර 2 කට වරක් (3) වසර 3 කට වරක්  
(4) වසර 4 කට වරක් (5) වසර 5 කට වරක් (2)
09. මිනිසුන් කිහිපයේනෙකු ජීවිතක්ෂයට පත්කරමින් සහ 200 කට වැඩි පිරිසක් අතුරුදහන් කරමින් 2014 ඔක්තෝබර් 29 වැනි දින නායුමකට ලක් වූ දිස්ත්‍රික්කය කුමක් ද?
- (1) රත්නපුර (2) තුවරුවලිය (3) මහනුවර  
(4) බඹුලේ (5) මාතලේ (4)
10. දැනට ඉදිවෙමින් පවතින සාම්පූර්ශ විදුලී බලාගාරය ක්‍රියාත්මක කෙරෙන්නේ,  
(1) ගල් අගුරු බලයෙනි. (2) ජල විදුලී බලයෙනි. (3) සුරුය ගක්නියෙනි.  
(4) සුලං බලයෙනි. (5) උදම් තරංග බලයෙනි. (1)
11. නිදන්ගත වකුගඩු ආබාධය (CKD), උතුරුමැද පළාතේ (NCP) බරපතල සෞඛ්‍ය ගැටුවකි. වර්තමාන තොරතුරුවලට අනුව NCP හි CKD සඳහා ප්‍රබල ම හේතුව වී ඇත්තේ,  
(1) ඇතැම් ප්‍රිංච්‍රේනායකවලින් විෂ වූ ජලය භාවිතයයි.  
(2) ජලාශවල බැර ලේඛ තිබීමයි.  
(3) පොහොර භාවිතය ප්‍රථ්‍යාග්‍රහ වීමයි.  
(4) ජලය සහ පස අධික ලෙස දුෂ්‍යය වීමයි.  
(5) NCP හි ජනතාවගේ ජීවන රටා වෙනස් වීමයි. (1)
12. සංගණන භා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් 2015 මාර්තු මාසයේ මුදා හරින ලද දත්තවලට අනුව, රටේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ඉහළ ගොස් ඇත.  
(1) 3% දක්වා ය. (2) 16% දක්වා ය. (3) 20% දක්වා ය.  
(4) 25% දක්වා ය. (5) 40% දක්වා ය.
13. ග්‍රෑෂ්‍යාධිකරණයේ නියෝගයට අනුව, 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ යොජිත පනතෙහි, ජනමත විවාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු, ලක්ශණයක් වන්නේ පහත සඳහන් ඒවා අතුරෙන් කටයුතු ද?
- (1) ව්‍යවස්ථාපිත මණ්ඩලය තැවත පණ ගැන්වීම සහ තිදිනස් කොමිෂන් සඳහා කාර්ය මණ්ඩල පිහිටුවීම  
(2) පුද්ගලයකු ජනාධිපතිවරයා වශයෙන් පත්වීම දෙවරකට සීමා කිරීම තැවත නැඳුන්වා දීම  
(3) වසර හතරහමාරකට පසු ව පමණක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලබා දීම  
(4) ජනාධිපතිවරයේ සහ පාර්ලිමේන්තුවේ කාල සීමාව වසර හයේ සිට වසර පහ දක්වා අඩු කිරීම  
(5) අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානීයා ලෙස අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සහ ඔහුට අමාත්‍යවරුන් සංඛ්‍යාව, විෂයය සහ කාර්යයන් අමාත්‍යවරුන්ට පැවරීම තීරණය කිරීමට හැකියාව ලබා දීම (5)
14. 2015 අප්‍රේල් 25 දින නේපාලයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව සිදු වූ වහාම ශ්‍රී ලංකාව විවිධ ආකාරවලින් නේපාලයා ආධාර කරන ලදී. ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිබඳ ව පහත සඳහන් කුමන ප්‍රකාශය අසැත්‍ය වේ ද?
- (1) ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමක් භූමිකම්පාවන් අනතුරට පත් වූ අයට ප්‍රතිකාර කරන ලද අතර දුරස්ථා කළකර පුද්ගල ජාගත් සායන පවත්වන ලදී.  
(2) ශ්‍රී ලංකා රජය, ගෘහස්ථ ගැස් ඇතුළු ව බහිජ තෙල් නීජ්‍යාදන නේපාල රජය වෙත සපයන ලදී.  
(3) ඉංජීනේරු බලඥැණි විසින් සමහර හින්දු ප්‍රජාත්‍යා ස්ථානවල වට්ටිටාව පිරිසිදු කර, බැංකිමතුන්ට ආගමික වත් පිළිවෙත් කිරීමට අවස්ථා සලසා දෙන ලදී.  
(4) අවශ්‍ය පුද්ගලයන් සඳහා බොදා හැරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ රගන් SLAF ගුවන් යානාව ශ්‍රී ලංකා රජය විසින් නේපාලයට පිටත් කර යවන ලදී.  
(5) ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජීනේරු බලඥැණි විසින් ගිලන්රාජ භා අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන යන වාහනවලට ගමනාගමනය සඳහා මාරුග පිළිසකර කරදෙන ලදී. (2)

15. මෙම වර්ෂයේ ජනවාරි සිට මැයි දක්වා කාලයේ දී ජීවිත අභිම්ලීම් කිහිපයක් සමග ඉන්පූලවෙන්සා A වර්ගයේ රෝගීන් 100 කට අධික ප්‍රමාණයක් හි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. මෙම වියෙනිත වෛරසය හඳුන්වනු ලබන්නේ,
- (1) H1N1 ලෙස ය. (2) H2N2 ලෙස ය. (3) H3N2 ලෙස ය.
- (4) H5N1 ලෙස ය. (5) H7N7 ලෙස ය.
- (1)
16.  $\bigcirc\bigcirc\bigcirc = \bigtriangleup\bigtriangleup\bigtriangleup$  හා  $\bigtriangleup\bigtriangleup = \triangle\triangle\triangle$  ලෙස දී ඇති විට,  $\bigcirc\bigcirc\bigcirc\bigcirc\bigcirc\bigcirc$  තුළා වන්නේ  $\triangle$  කියකට ද?
- (1) 3 (2) 6 (3) 9 (4) 12 (5) 16
- (4)
17. නිමල්ගේ අත් ඔරලෝසුව හරියට ම පැය එකක් අඩුවෙන් වේලාව පෙන්වයි. හොංකොං වේලාව, ශ්‍රී ලංකාවේ වේලාවට වඩා පැය තුනක් ඉදිරියෙන් තම්, නිමල්ගේ ඔරලෝසුව ප.ව. 4.00 පෙන්වන විට හොංකොං වේලාව කුමක් විය හැකි ද?
- (1) ප.ව. 1.00 (2) ප.ව. 2.00 (3) ප.ව. 7.00
- (4) ප.ව. 8.00 (5) ප.ව. 9.00
- (4)
18. අමිල තම මවට වඩා අවුරුදු 28කින් බාල ය. 1968 වසරේ උපන් අමිලගේ සොහොයුරා, ඔහුගේ මවට වඩා අවුරුදු 38 කින් බාල ය. අමිල උපන්නේ කුමන වසරේ දී ද?
- (1) 1938 (2) 1948 (3) 1958 (4) 1978 (5) 1988
- (3)
19. රාජ්‍යගේ වයස හා බන්දුලගේ වයස අතර අනුපාතය 3:2 ලේ. වසර හයකට පෙර, රාජ්‍යගේ වයස ඔහුගේ දැන් වයසෙන් අර්ථයකි. බන්දුලගේ දැන් වයස කිය ද?
- (1) අවුරුදු 6 (2) අවුරුදු 8 (3) අවුරුදු 10 (4) අවුරුදු 12 (5) අවුරුදු 16
- (2)
20. N යනු ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වන අතර එහි ඉලක්කම් දෙකකි ගුණිතය 8 ලේ. N ට 18 ක් එකතු කළ විට පිළිතුර ලෙස ලැබෙන සංඛ්‍යාව N හි ඉලක්කම් මාරු කළ විට ලැබෙන සංඛ්‍යාව වේ. N සමාන වන්නේ,
- (1) 18 ට ය. (2) 24 ට ය. (3) 42 ට ය. (4) 72 ට ය. (5) 81 ට ය.
- (2)
21. HAREN, KISHAN හා TUAN යන තම් පිළිවෙළින් 23516, 894236 හා 7036 ලෙස කේත කර ඇත්තම්, SRIKANTH යන තමට අදාළ කේතය වන්නේ,
- (1) 45936872 ය. (2) 45987632 ය. (3) 45983672 ය. (4) 48953672 ය. (5) 45983276 ය.
- (3)
22. දී ඇති රුපයේ තිබෙන ත්‍රිකෝණ සංඛ්‍යාව සොයන්න.
- (1) 12 (2) 18 (3) 22 (4) 26 (5) 30
- 
- (2)
23. දී ඇති සත්‍යය සඳහා පහත දී ඇති රටාවලින් නැවිය යුත්තේ කුමන රටාවට ද?
- 
- (1) (2) (3) (4) (5)
- (2)
24. පෙන්වා ඇති තැබ්දිය සඳහා ඒකරාගී කළ යුතු වන්නේ පහත සඳහන් කුමන හැඩ සමුහය ද?
- 
- (1) (2) (3) (4) (5)
- (3)

25. එක් විශේෂ ඉරිදා දිනක නිමල් පහත සඳහන් ක්‍රියාකාරකම් හය සිදු කිරීමට බලාපොරොත්තු වෙයි.  
 \* දෙම්විධියන් සමග සාප්පු යාම \* අම්මා සමග ගෙවත්තේ වැඩ කිරීම  
 \* මිශ්‍රණ් සමග ක්‍රිකට් ක්‍රිබා කිරීම \* තම කාමරය පැවිතු කිරීම  
 \* සපත්තු මැදීම \* බයිසිකලය සර්විස් කිරීම.  
 එක් එක් ක්‍රියාකාරකම එක් වතාවක් පමණක් සිදු කරන අතර, එක් වතාවකට සිදු කරනු ලබන්නේ එක් ක්‍රියාකාරකමකි.


එක් එක් ක්‍රියාකාරකම එක් වතාවක් පමණක් සිදු කරන ඇතුළුම්වෙළ පහත දී ඇති නත්ත්වලට යටත් වේ.

- ගෙවතු වැඩ අවසන් වූ වහාම සාප්පු යාම
  - සාප්පු යාමට පෙර කාමරය පැවිතු කිරීම
  - සපත්තු මැදීමට පෙර බයිසිකලය සර්විස් කිරීම
  - ක්‍රිකට් ක්‍රිබා කිරීමට පෙර හෝ ක්‍රිකට් ක්‍රිමෙන් පසු බයිසිකලය සර්විස් කිරීම.
- කාමරය පැවිතු කිරීමට පෙර සපත්තු මැදීම සිදු කරයි නම්, ගෙවත්තේ වැඩ කිරීම සිදු විය යුත්තේ,  
 (1) පලුමුවැනියට ය. (2) දෙවැනියට ය. (3) තුන්වැනියට ය.  
 (4) හතරවැනියට ය. (5) පස්වැනියට ය. (5)

26.  $X + Y$  මගින් අදහස් කෙරෙන්නේ  $X$  යනු  $Y$  ගේ සහෙයුරාය බව ද  $X - Y$  මගින් අදහස් කෙරෙන්නේ  $X$  යනු  $Y$  ගේ සෞඛ්‍යපුරිය බව ද  $X \times Y$  මගින් අදහස් කෙරෙන්නේ  $X$  යනු  $Y$  ගේ පියා බව ද නම්, පහත සඳහන් කුමක්  $C, M$  ගේ ප්‍රතා බව අදහස් කරයි ද?  
 (1)  $M - N \times C + F$  (2)  $F - C + N \times M$  (3)  $N + M - F \times C$   
 (4)  $M \times N - C + F$  (5)  $M - N + F \times C$  (4)

27. උප්පන්වය  $30^{\circ}\text{C}$  හෝ ඊට වැඩි වූ සෑම අවස්ථාවක ම අප්පුල් මාසය තුළ කොළඹ ආරුදානාව 75% හෝ ඊට වැඩි විය. මෙම මාසය තුළ උප්පන්වය  $25^{\circ}\text{C}$  සිට  $38^{\circ}\text{C}$  දක්වා විවෘතය විය.  
 ඉහත වගන්තිය සහා නම්, අප්පුල් මාසය තුළ කොළඹ උප්පන්වය හා ආරුදානාව පිළිබඳ පහත සඳහන් කුමක් නිවැරදි වාර්තාවක් විය නොහැකි ද?  
 (1)  $28^{\circ}\text{C}, 72\%$ . (2)  $29^{\circ}\text{C}, 73\%$ . (3)  $30^{\circ}\text{C}, 74\%$ . (4)  $31^{\circ}\text{C}, 75\%$ . (5)  $36^{\circ}\text{C}, 76\%$ .

28. 2009-2015 කාල වකවානුව තුළ එක්තරා විභාගයකින් සමත් වූ ශිෂ්‍ය ප්‍රතිගතය ප්‍රස්ථාරයේ පෙන්වයි. (3)  
 පහත සඳහන් කුමන වර්ෂයේ දී / වර්ෂවල දී විභාගයට ඉදිරිපත් වූ ශිෂ්‍යයන්ගේන් 2/3 කට වඩා සමත් නොවුණි ද?  
 (1) 2012 දී පමණි. (2) 2012 හා 2013  
 (3) 2012 හා 2014 (4) 2013 හා 2014  
 (5) 2014 දී පමණි.



- ප්‍රශ්න අංක 29 සහ 30 පහත සඳහන් වගුව මත පදනම් වේ.  
 පොදුගලික අංශයේ පිරිමි, අනියම් සේවකයන් සඳහා දිනක සාමාන්‍ය වැටුප රැෂියල්වලින් පහත වගුවේ ද ඇත.

අංශය	2010	2011	2012	2013
තේ	545	617	691	764
රබ්	588	658	741	853
පොල්	700	783	887	997
වී	658	704	787	882
ව්‍යු කරමාත්තය	1000	1115	1248	1334
පෙදරේරු වැඩි	994	1093	1216	1304

29. 2010 සිට 2013 දක්වා ආදායමේ කුඩාතම වැඩි වීම සිදු වී ඇති අංශය කුමක් ද?  
 (1) පෙදරේරු වැඩි (2) රබර (3) පොල් (4) වි (5) තේ (5)
30. 2012 සිට 2013 දක්වා ආදායම වැඩි ම ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත්තේ කුමන අංශයේ ද?  
 (1) ව්‍යු කර්මාන්තය (2) පෙදරේරු වැඩි (3) තේ (4) රබර (5) පොල් (1)
- ප්‍රශ්න අංක 31 සහ 32 දී ඇති වගාව මත පදනම් වේ.  
 2008 සිට 2013 දක්වා කාල පරිවිශේෂය තුළ ශ්‍රී ලංකාවේ ආනයනවල මූල්‍ය අයන් (I) හා අපනයනවල මූල්‍ය අයන් (E) ආයන්න වගයෙන් රුපියල් බිලියනවලින් වගවේ දී ඇත.

වර්ෂ	2008	2009	2010	2011	2012	2013
I	1512	1122	1385	2111	2261	2293
E	885	818	937	1107	1171	1292

31. ආනයන අයන් අපනයන අයන්ට වඩා අවම වගයෙන් 50% කට වඩා වැඩි වී ඇත්තේ වර්ෂ කියක ද?  
 (1) 1 (2) 2 (3) 3 (4) 4 (5) 5 (4)
32. දී ඇති කාලය තුළ අපනයනවල සාමාන්‍ය අය රුපියල් බිලියනවලින් කොපමෘතු ද?  
 (1) 950 (2) 1035 (3) 1065 (4) 1135 (5) 1235 (2)
33. පෙර දැකවලට වඩා පසුගිය දැකය තුළ භූමිකම්පා, ගිනිකදු පිපිරීම් හා අසාමාන්‍ය කාලගුණ තත්ත්ව, මිනිසුන්ට පිඩිකාරී ලෙස බලපෑම් ඇති කරමින් ස්වාධාවික ව්‍යසන ඇති කිරීමට හේතු විය. ස්වාධාවික පරිසරයකින් යුත්ත පාලීම් ගේරුය ව්‍යසනට තත්ත්වයට පත්ව ඇති බවත් අනතුරුදායක බවත්, නිගමනය කළ හැකි අතර අප මෙම ප්‍රවිණතාවට හේතු සෙවීමට කාලගුණ සහ භූ විද්‍යාඥයන් යෙද්විය යුතු ය.  
 පහත සඳහන් ප්‍රකාශවලින් කුමක් සත්‍ය නම්, ඉහත නිගමනය බරපතල ලෙස දුර්වල කරයි ද?  
 (1) පෙර දැකවලට වඩා පසුගිය දැකය තුළ ස්වාධාවික ව්‍යසන සඳහා වඩා හොඳ දුර්වල අනතුරු හැඟීමේ පද්ධති කාලගුණ හා භූ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කර ඇත.  
 (2) පෙර දැකවලට වඩා පසුගිය දැකය තුළ ස්වාධාවික ව්‍යසනවලින් අනතුරුව පත්වුවන් සඳහා ජාත්‍යන්තර සහන ප්‍රයන්න වඩාන් හොඳින් සංවිධානය කර ඇත.  
 (3) ඇති අතිතයේ මෙන් ම මැති අතිතයේන් ඇති වූ ප්‍රබල භූමිකම්පා, ගිනිකදු පිපිරීම්, ඉඩෝර, නායෝම් සහ ගැවිතුර ඇති විම් පිළිබඳ ව වාර්තා ඇත.  
 (4) ජනගහන පිඩිනය සහ දිලිඛකම, වැඩි වන ජන සංඛ්‍යාව ස්වාධාවික ව්‍යසනවලට අවසාන ඇති ප්‍රදේශවල එවත් වීම කෙරෙහි දැඩි ලෙස බලපා ඇත.  
 (5) දේශගුණය කෙරෙහි බලපෑමක් කළ හැකි තරමට පසුගිය දැකයේ ජනතාවගේ භූමි පරිහෝජනය ඇසුරෙන් (4) වෙනසක් ඇති වී නැතු.
34. අක්මාව, වකුගතු හා ස්නායු පද්ධතියට නාති පැමිණවිය හැකි සමහර කාර්මික රසායනික ද්‍රව්‍ය නිතර ම පොදු ජල සැපුම්වලට මුදා හැරේ. දිනකට ජලය ලිටර 2ක් පානය කිරීමෙන් යුද්ධේලයකුට ගැරීගත වන කාර්මික රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය මානව සෞඛ්‍ය කෙරෙහි සැලකිය යුතු හානියක් සිදු නොකරයි නම්, විරතමානයේ පරික්ෂා කර ඇති ජලය පිරිසිදු යැයි සැලකේ. තමුත්, මෙම කුමය මගින් ඇති කරන ලද ප්‍රමිතිය පොදු ජනතාව ප්‍රමාණවත් මට්ටමකට ආරක්ෂා නොකරන බවට බොහෝ විෂ අධ්‍යයන විශේෂයායෝගේ අදහස් පළ කරනි.  
 පහත සඳහන් ප්‍රකාශවලින් කුමක් සත්‍ය නම්, එමගින් විෂ අධ්‍යයන විශේෂයායෝගේ ඉහත සඳහන් අදහස්ට හොඳම අනුබලයක් ලැබේ ද?  
 (1) දුර්ථ්ථ ප්‍රදේශවල බෝත්ල් කරන සිසිල් බීම වැනි බීමවල අඩංගු ජල ප්‍රමාණය පරිහෝජනය කිරීම ද දිනකට පානය කරන ජලය ලිටර 2 ට අඩංගු වේ.  
 (2) සමහර කාර්මික රසායනික ද්‍රව්‍ය අඩු විෂ සහිත වන නමුත්, වියදම අධ්‍යක්ෂ බැවින් ඒවා කර්මාන්තවල හාවිත නොකෙරේ.  
 (3) ජලය පොදු සැපුම් පද්ධතියට මුදා හැරීමට පෙර, ජල ප්‍රමිතාගාර මධ්‍යස්ථාන, බැක්ටීරියා සහ අනෙකුත් ණ්චින් පෙරා ඉවත් කෙරේ.  
 (4) දැනගෙන වූවත් විෂ රසායනික ද්‍රව්‍ය ජල සැපුම්වලට මුදා හැරීමට ඉඩ හරිමින් කර්මාන්තකාලාවලින් පරිසර දිගුණය සිදු කරන්නට දඩ ගැසීම හෝ දැඩුවම් පැමිණවීම සිදු කෙරෙන්නේ කළානුරකිනි.  
 (5) පානය කිරීමට වඩා සේදීමේ දී සහ නැමී දී බොහෝ කාර්මික රසායන ද්‍රව්‍ය සම හරහා අවශ්‍යාත්‍යාය එම මගින් ගැරීගත ඇතුළු වේ. (5)

35. එක්තරා සමාගමක කාර්යාලයක සේවකයන් 50 දෙනකු සිටින අතර ඔවුන්ගේන් 22 දෙනෙක් ගිණුම්කරණය පිළිබඳ පායමාලාවක් හදාරති. 15 දෙනකු මූල්‍යකරණය පිළිබඳ පායමාලාවක් හදාරන අතර 14 දෙනෙක් අමෙරිකරණය පිළිබඳ පායමාලාවක් හදාරති. සේවකයන්ගේන් තවදෙනකු නිශ්චිතව ම පායමාලා දෙකක් හදාරන අතර එක් සේවකයෙක් පායමාලා තුනම හදාරයි. සේවකයන් 50 දෙනාගෙන් කිහිප ම පායමාලාවක් භැඳීමේන් වැළකි සිටින්ද?

(1) 0

(2) 9

(3) 10

(4) 11

(5) 26

(3)

36. සමන් පැය 5 ක දී ඒකක N සංඛ්‍යාවක් නිෂ්පාදනය කරයි. සමන් සහ තිමල් තහි තහිව වැඩ කරන තමුන් එක ම අවස්ථාවේ පැය 2 ක දී ඒකක N සංඛ්‍යාවක් නිෂ්පාදනය කරති. ඒකක N සංඛ්‍යාවක් තහිවම නිෂ්පාදනය කිරීමට තිමල් කොපමණ කාලයක් ගනියිද?

(1) පැය 1 මිනින්තු 26

(2) පැය 1 මිනින්තු 53

(3) පැය 2 මිනින්තු 30


(4) පැය 3 මිනින්තු 20

(5) පැය 3 මිනින්තු 30

(4)

- අංක 37 සිට 39 තෙක් ප්‍රශ්න පහත දී ඇති ප්‍රස්ථාරය මත පදනම් වේ.

X නම් විශ්ව විද්‍යාලයක, ගැහැනු භා පිරිමි අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ව්‍යාප්තිය ප්‍රතිගතයක් ලෙස හා ඔවුන් විශේෂීත වන විෂය ක්ෂේත්‍රය පහත සඳහන් ප්‍රස්ථාරයේ පෙන්වා ඇතු.



● පිරිමි  
(සම්පූර්ණ පිරිමි අධ්‍යයන කාර්ය මණ්ඩලය 250)  
ගැහැනු  
(සම්පූර්ණ ගැහැනු අධ්‍යයන කාර්ය මණ්ඩලය 200)

37. මෙම විශ්ව විද්‍යාලයේ මුළු පිරිමි අධ්‍යයන කාර්ය මණ්ඩලය සියයට එකොලහට වඩා වැඩි වන ක්ෂේත්‍ර ගණන කොපමණ ද?

(1) දෙකයි

(2) තුනයි

(3) හතරයි

(4) පහයි

(5) හයයි (3)

38. සමාජ විද්‍යා අංශයේ ගැහැනු අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකාවන් ගණන සියයට 75ක්න් වැඩි කිරීමට නම්, සමාජ විද්‍යා අධ්‍යනාංශයේ සිටිය යුතු මුළු ගැහැනු සාමාජිකාවන් ගණන කොපමණ ද?

(1) 12

(2) 14

(3) 21

(4) 28

(5) 30

(4)

39. මානව ගාස්තු අංශයේ සිටින පිරිමි ප්‍රතිගතය ආසන්න වශයෙන් කොපමණ ද?

(1) 35%

(2) 38%

(3) 41%

(4) 45%

(5) 51%

(5)

- අංක 40 සිට 42 තෙක් ප්‍රශ්න, පහත සඳහන් ජ්‍යෙෂ්ඨ මත පදනම් වේ.

එක්තරා විශ්ව විද්‍යාලයක ස්වාභාවික විද්‍යා අංශයේ සිසුන් උපාධියට යුදුසුකම් සපුරාලීම් සඳහා මානව ගාස්තු ස්වාභාවික විද්‍යා හා සමාජ විද්‍යා යන ක්ෂේත්‍ර තුනෙක්න් තෝරාගත් පායමාලා දොළහක් සම්පූර්ණ කළ යුතු ය. පහත සඳහන් අවශ්‍යතා සපුරාලන පරිදි සිසුන් විසින් පායමාලා තෝරාගත යුතු ය.

• අවශ්‍යතා සපුරාලන පායමාලා දොළහන් භයක් අවම වශයෙන් ස්වාභාවික විද්‍යා අංශයෙන් විය යුතු ය.

• අවශ්‍යතා සපුරාලන පායමාලා දොළහන් පහක් අවම වශයෙන් මානව ගාස්තු හා සමාජ විද්‍යාවලින් විය යුතු අතර, මානව ගාස්තු අංශයෙන් තෝරාගත යුතු සංඛ්‍යාව තුනකට තොවැඩි විය යුතු අතර අවම වශයෙන් එකක්වත් විය යුතු ය.

40. ශේෂයකු ස්වාහාවික විද්‍යා පායමාලා හයක් සම්පූර්ණ කර ඇත්තැමි, පහත දී ඇති පායමාලා එකතුවෙන් කුමක් තෝරා ගැනීම ඔහුට/ඇයට උපාධිය ලැබීම සඳහා අවශ්‍යතා සම්පූර්ණ නොකෙරේ ද?
- මානව ගාස්තු පායමාලා තුනක් සහ සමාජ විද්‍යා පායමාලා තුනක්
  - මානව ගාස්තු පායමාලා දෙකක් සහ සමාජ විද්‍යා පායමාලා තුනක්
  - මානව ගාස්තු එක් පායමාලාවක්, ස්වාහාවික විද්‍යා එක් පායමාලාවක් සහ සමාජ විද්‍යා පායමාලා හතරක්
  - මානව ගාස්තු එක් පායමාලාවක්, ස්වාහාවික විද්‍යා පායමාලා දෙකක් සහ සමාජ විද්‍යා පායමාලා තුනක්
  - මානව ගාස්තු පායමාලා තුනක්, ස්වාහාවික විද්‍යා එක් පායමාලාවක් සහ සමාජ විද්‍යා පායමාලා දෙකක් (4)

41. උපාධිය සඳහා සුදුසුකම් සපුරාලීමට අවශ්‍ය වන අවම සමාජ විද්‍යා පායමාලා ගණන
- 1 ය.
  - 2 ය.
  - 3 ය.
  - 4 ය.
  - 5 ය. (4) 2

42. ශේෂයකු ස්වාහාවික විද්‍යා පායමාලා හයක් සහ එක් සමාජ විද්‍යා පායමාලාවක් සම්පූර්ණ කර ඇත්තැමි, උපාධිය සඳහා සුදුසුකම් සපුරාලීමට අවශ්‍ය පායමාලා කාණ්ඩාවට අවම වශයෙන් තිබිය යුතු ම වන්නේ,
- මානව ගාස්තු පායමාලා දෙකකි.
  - මානව ගාස්තු පායමාලා තුනකි.
  - එක් ස්වාහාවික විද්‍යා පායමාලාවකි.
  - එක් සමාජ විද්‍යා පායමාලාවකි.
  - සමාජ විද්‍යා පායමාලා තුනකි. (4)

- අංක 43 සිට 45 තෙක් ප්‍රශ්න සඳහා ගැටුවක් සහ X සහ Y වගන්ති දෙකක් දී ඇත. පහත දී ඇති උපදෙස් අනුව ඔබේ ප්‍රතිචාරය තෝරන්න.


- විසඳුම සෙවීමට X ප්‍රකාශය පමණක් ප්‍රමාණවත් නම්, A තෝරන්න.
- විසඳුම සෙවීමට Y ප්‍රකාශය පමණක් ප්‍රමාණවත් නම්, B තෝරන්න.
- විසඳුම සෙවීමට X ප්‍රකාශය හා Y ප්‍රකාශය යන දෙකන් ඕනෑම එකක් ප්‍රමාණවත් නම්, C තෝරන්න.
- විසඳුම සෙවීමට X හා Y ප්‍රකාශ දෙක ම අවශ්‍ය නම්, D තෝරන්න.
- විසඳුම සෙවීමට X හා Y යන ප්‍රකාශවල දී ඇති තොරතුරු ප්‍රමාණවත් නො වේ නම්, E තෝරන්න.

43. P සිට Q දක්වා යාමට ගත වන කාලය කොපමණ ද? P සිට Q දක්වා යාමට හා ආපසු P දක්වා ඒමට පැය 4 ක් ගත වේ. X - Q සිට P දක්වා යාමට ගත වන කාලයට වඩා 25% කින් වැඩි කාලයක් P සිට Q දක්වා යාමට ගත වේ. Y - P සහ Q අතර මැද R පිහිටි අතර P සිට R දක්වා යාමට සහ ආපසු P දක්වා ඒමට පැය 2 ක කාලයක් ගත වේ.
- A
  - B
  - C
  - D
  - E (1)

44. LMNO යනු සජ්‍රකේර්ණාපුයකි. වඩා විශාල වර්ගීයක් ඇත්තේ LOUV හේ NMVU දෙකන් කුමන කොටසට ද?
- X - VM ට වඩා OU විශාල වේ.

Y - NM ට වඩා OU විශාල වේ.

- A
- B
- C
- D
- E



(1)

45. රමේෂගේ සතියක වැටුප කොපමණ ද?

X - රමේෂගේ සතියක වැටුප, නිමල්ගේ සතියක වැටුප මෙන් දෙගුණයකි.

Y - නිමල්ගේ සතියක වැටුප, සරත්ගේ සතියක වැටුපෙන්, රමේෂගේ සතියක වැටුපෙන් එකතුවෙන් 40% කි.

- A
- B
- C
- D
- E

- අංක 46 හා 47 ප්‍රශ්න සඳහා පහත සඳහන් ජ්‍යෙදය කියවන්න.

නීතමය හා සඳාවාරාත්මක අයිතින්වලට ගරු කිරීම ප්‍රතික්ෂේප කරන, රියදුරන්ගේ අයිත්ට හැසිරීමෙන් මහා මාරුගයේ රිය අනතුරු සිදු වේ. එම නිසා මහා මාරුගයේ සිදු වන මෙම ව්‍යසනය සමාජ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකි ය. නිෂ්පාදකයාගේ පාර්ශවයෙන් මෙන් ම කළුන් කළ මාරුගයේ සිදු කෙරෙන යෝග්‍යතා පිරික්සීම යන අංක දෙක ම අනුව වාහන සඳහා ආරක්ෂක ප්‍රමිති තත්ත්ව ඉහළ නංවා ඇත. එට අමතරව වේග සීමා අඩු කර ඇත. මෙම ක්‍රියාමාරුග රියදුරන්ගේ හැසිරීමේ කිසිදු දියුණුවක් දක්නට නොමැති වීම නිසා රිය අනතුරු සම්බන්ධ විශේෂයෙන් කනස්සල්ලට පත්ව සිටිනි.

46. ජේදයට අනුව, රිය අනතුරු සමාජ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැක්කේ,  
 (1) මෝටර් රථය අත්තරාධායක තිෂ්පාදනයක් නිසාය.  
 (2) අපරික්ෂාකාරී රියදුරුන්ට වඩා උපදුව සහිත මාර්ග තත්ත්ව හේතුවෙන් මාර්ග අනතුරු බොහෝමයක් සිදු වන නිසාය.  
 (3) මාර්ග අනතුරු බොහෝමයක් සිදු වන්නේ මාර්ග නීති කෙරෙහි අවධානය යොමු තොකරන රියදුරුන් නිසාය.  
 (4) රිය අනතුරු බොහෝමයක් සඳහා හේතු වන වැරදි, රියදුරුන්ට පමණක් සීමා තො වන නිසාය.  
 (5) බරපතල ආර්ථික හානි සඳහා රිය අනතුරු හේතු වන නිසාය. (3)
47. ජේදයට අනුව රිය අනතුරු පංඛාව අඩු වී ඇත්තේ,  
 (1) ආරක්ෂිතව වාහන ධාවනය කෙරෙහි සැලකිය යුතු ප්‍රගමනයක් ඇති කර ඇති නිසාය.  
 (2) වාහන ධාවනය, තිරන්තර සැලකිලිමත් බව හා අවධානය අවශ්‍ය වන ක්‍රියාවාස්ථාපුරුණ කර්තවයක් බව බොහෝ මිනිසුන් දැන්නා නිසාය.  
 (3) මාර්ග තුළ දී අතිශයින් ම සැලකිලිමත් විය යුතු බවට රියදුරුන්ට අනතුරු අගවා ඇති නිසාය.  
 (4) වාහන ධාවනය වඩාත් හොඳින් සිදු කරන්නේ කෙසේ දැයි රියදුරුන් අවසානයේ ඉගෙන ගෙන ඇති නිසාය.  
 (5) රියදුරුන්ගේ ආකල්පවල දියුණුවක් ඇති වී නිබෙන නිසාය. (1)
- අංක 48, 49 සහ 50 හි ප්‍රශ්නවල නිගමනයක් හා I, II, III ලෙස අංක කරන ලද තොරතුරු කාණ්ඩ තුනක් දී ඇත.  
 • තොරතුරු කාණ්ඩ තුනෙන් එක් කාණ්ඩයක් භාවිත කිරීමෙන් එම නිගමනයට එළඹිය හැකි නම්, A තෝරන්න.  
 • තොරතුරු කාණ්ඩ I හා II හාවිත කිරීමෙන් නිගමනයට එළඹිය හැකි නම්, B තෝරන්න.  
 • තොරතුරු කාණ්ඩ I හා III හාවිත කිරීමෙන් නිගමනයට එළඹිය හැකි නම්, C තෝරන්න.  
 • තොරතුරු කාණ්ඩ II හා III හාවිත කිරීමෙන් නිගමනයට එළඹිය හැකි නම්, D තෝරන්න.  
 • තොරතුරු කාණ්ඩ I හා II හා III හාවිත කිරීමෙන් නිගමනයට එළඹිය හැකි නම්, E තෝරන්න.
48. නිගමනය : 2015 මාර්තු - අප්‍රේල් මාසවල ඇති වූ අන්තේක්ෂිත මහ වැසි හේතුවෙන් කිලිතොවිවි දිස්ත්‍රික්කයේ වී ගොවීන්ගෙන් 50% කට අහිතකර බලපෑම් ඇති විය.  
 I. කිලිතොවිවි දිස්ත්‍රික්කයේ වී ගොවීන්ගෙන් 30% ක්, මහ වැසි හේතුවෙන් වී ප්‍රරෝගනය තොවීමේ තර්ජනයට මුහුණ දුන්න.  
 II. 2015 මාර්තු - අප්‍රේල් මාසවල ඇති වූ මහ වැසි හේතුවෙන්, වී පැළ තොවුණු බැවින් කිලිතොවිවි දිස්ත්‍රික්කයේ වී ගොවීන්ගෙන් 20% ක් වගා කටයුතු තොකළහ.  
 III. පැළ තොවීමේ තර්ජනයෙන් වැළකිමට වී ගොවීන්ගෙන් 30% ක් පැළ සිවුවීමේ තුමය හාවිත කළහ.  
 (1) A (2) B (3) C (4) D (5) E (1)
49. නිගමනය : වර්ණය අනුව තරු වර්ගීකරණය කෙරේ.  
 I. තරු වර්ණයෙන් විවිධ වේ.  
 II. තරුවක වර්ණය එහි මතුපිට උෂ්ණත්වය මත රඳා පවතී.  
 III. විවිධ තරුවල මතුපිට උෂ්ණත්වය වෙනස් වේ.  
 (1) A (2) B (3) C (4) D (5) E (2)
50. නිගමනය : විමල්ගේ ලකුණුවලට වඩා කමල්ගේ ලකුණු අඩු ය.  
 I. කමල්ගේ ලකුණුවලට වඩා අමල්ගේ ලකුණු වැඩිය.  
 II. අමල්ගේ ලකුණුවලට වඩා නිමල්ගේ ලකුණු වැඩිය.  
 III. අමල්ගේ ලකුණුවලට වඩා විමල්ගේ ලකුණු වැඩිය.  
 (1) A (2) B (3) C (4) D (5) E (1)
- අංක 51 සහ 52 යන එක් එක් ප්‍රශ්නයේ, වගන්ති තුන බැගින් ඇති කෙටි ජේද පහක් දී ඇත. එක් ජේදයක පමණක් දී ඇති වගන්ති තුන තරකානුකුල සම්බන්ධතාවක් පෙන්වයි. තරකානුකුල සම්බන්ධතාවක් පෙන්වන ජේද තෝරන්න.  
 51. (1) අරුන් ඉතා සතුටින් සිටියි. මහු පාසල් ගියේය. සන්ධාන කාලයේ දී මහු මිතුරන් සමග සෙල්ලම් කිරීමට ගියේය.  
 (2) සංඡ ඉතා සතුටින් තොසිටියි. මහුගේ පියාට බැටි එකක් මිල දී ගැනීමට තොහැකි විය. සංඡගේ පියා ගුරුවරයෙකි.  
 (3) සනත් මහුගේ පියා පැමිණෙන තුරු ආභාවන් බලාගෙන සිටියි. සනත්ගේ පියා අලුත් මෝටර් බයිසිකලයක් මිල දී ගන්නේය. සනත් පාසල් වැන් රථයෙන් පාසල් යයි.  
 (4) අර්ජුන් සතුටින් සිටියි. අර්ජුන්ගේ මවට අලුතින් පිරිම් දරුවකු ඉපදී ඇත. අර්ජුන්ගේ පියා මෙම ප්‍රශ්න දුරකථනයෙන් අර්ජුන්ට පැවතියි.  
 (5) කමල් 6 ජ්‍යෙෂ්ඨයේ ඉගෙනුම ලබයි. කමල් අලුත් මෝටර් බයිසිකලයෙන් පියා සමග අද ගෙදර. පැමිණියේ ය. කමල් සාමාන්‍යයෙන් වැන් රථයෙන් පාසලට යයි. (4)

52. (1) මැත ඉතිහාසයේ මාරුග හොඳින් සංවර්ධනය කර ඇත. පොලිස් සෝදිසි කිරීම් සියලු ම මාරුගවල වැඩි කර ඇත. වැරදි කරන රියදුරුන්ගෙන් ඒ මොහොතේ ම දඩ ගැසීම සිදු කරයි.  
 (2) උතුර දක්වා දුම්රිය මාරුග පිළිසකර කර ඇත. සිසුගාමී හා නගරාන්තර දුම්රිය සේවා වැඩි කර ඇත. පූබේපහේගේ බස් රථ සේවා නිරන්තරයෙන් ක්‍රියාත්මක වේ.  
 (3) ඉන්ධන මිල පහළ ගොස් ඇත. ඉන්ධන අලෙවිය වැඩි වී ඇත. වැඩි දෙනා පොදු සහ පොදුගලික ප්‍රවාහන පදනම් මගින් ගමන් කරනි.  
 (4) පොහොර යොදීමෙන්, අස්වැන්න වැඩි වී ඇත. කාබනික වගාව දිරිගන්වමින් ඇත. කාබනික ගොවිතැන මගින් තිෂ්පාදනය කරන ලද එළවුල සහ පලතුරු සෞඛ්‍යයට හිතකර ය.  
 (5) උක් ගස් මගින් සිනි තිෂ්පාදනය කෙරේ. ශ්‍රී ලංකාවේ සිනි තිෂ්පාදනය ප්‍රමාණවත් නො වේ. කිතුල් තෙලුප්තවලින් සිනි තිෂ්පාදනය කළ හැකි ය.

(3)

- මගියකු, Kando කුලී රථ අයිතිකරුවකු හා රියදුරුකු අතර ඇති වූ දුරකථන සංවාදයක් අනුපිළිවෙළ රහිත ව ප්‍රශ්න අංක 53 හි දක්වේ. වඩාන් තරකානුකූල අනුපිළිවෙළක් දක්වෙන පිළිතුර තෝරන්න.

53. A - මහත්මයා, ඔබ Kando කුලී රථයක් වෙන් කර ගන්නා ද?

B - මට්ට.

C - මම නො. 20, වැපල් පවුමග, හැවිලොක් පාර, කිරුලපත. මම සවස 3.00 ව නිවසින් පිටත වී මාලකේට යනවා.

D - ඔබේ නොරතුරු ලියාපදිංචි කර ඇත. අපේ රියදුරු ඉක්මනින් ඔබ සම්බන්ධ කර ගනීවි.

E - මම Kando කුලී රථයේ පිටර්. මම නියම වෙළාවට එතැනු ඉන්නවා.

F - එය Kando කුලී රථයක් ද?

G - ඔවුන් මහත්මයා, මට ඔබේ ලිපිනය, ගමනාන්තය සහ අවශ්‍ය වේලාව දැනගන්න පුළුවන් ද?

H - මහත්මයා, මම පිටර්, ඔබේ ගේට්ටුව අසල.

I - මම රික වෙළාවකින් එනවා. කරුණාකර ඉන්න.

J - ස්තූතියි.

(1) ABCDEJHIFC

(2) ABCDEJFGHI

(3) ABFGCDEJHI

(4) FGCDEJABHI

(5) FGCDABEJHI

(5)

- ප්‍රශ්න අංක 54 සහ 55 සඳහා පහත දී ඇති ක්‍රියාකාරකම් කියවන්න.

A - පුතා පාපැදියක් පදියි.

B - ලිපුම් කවරයක් ගනියි.

C - පුතා තැපැල් කන්තෝරුවට එකා වෙයි.

D - එය ලිපුම් කවරය තුළට දමයි.

E - මුද්දරය සහ ලිපුම් කවරය අලවයි.

F - ලිපුම් තැපැල් කරයි.

G - ලිපුම් තැපැල් කරයි.

H - ලිපුම් කවරයේ ලිපිනය ලියයි.

I - ලිපුම් පැවියක් ගනියි.

J - පුතා මුද්දරයක් මිල දී ගනියි.

54. පියකු විසින් ලියන ලද ලිපියක් තැපැල් කිරීම සඳහා තම පුතාට හාරදීමට පෙර අනුගමනය කරන ලද පියවර අනුපිළිවෙළින් දක්වෙන පිළිතුර තෝරන්න.

(1) B,D,H

(2) F,H,D

(3) I,B,D

(4) B,F,I

(5) F,I,B (1)

55. පුතා විසින් ලිපිය තැපැල් කිරීමට අදාළ ක්‍රියාකාරකම් දක්වෙන නිවැරදි අනුපිළිවෙළ තුමක් ද?

(1) C,A,G

(2) C,G,J

(3) J,E,G


(4) C,G,E

(5) E,J,G (3)

56. කිසියම් සිද්ධියකට අදාළ පින්තුර හයක් පහත දී ඇත. පින්තුරවල නිවැරදි අනුපිළිවෙළ දක්වෙන පිළිතුර තෝරන්න.



(A)




(B)




(C)



(D)



(E)



(F)

(2)

(1) ACBDEF




(2) FACBDE

(3) ACBFDE

(4) FCABDE

(5) AFCBDE

- අංක 57 සහ 58 ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට දී ඇති සංයෝග අධ්‍යාපනය කරන්න.



57. පහත සඳහන් ඒවා අතුරෙන් කුමක් 'සෞඛ්‍යවත් ඒවින් සඳහා පරිසරය පවත්වා ගැනීම' හා සම්බන්ධ වේ දී?  
 (1) A සහ B                  (2) B සහ C                  (3) C සහ D                  (4) D සහ E                  (5) E සහ F (1)

58. (a) සිට (b) දක්වා දී ඇති අනුපිළිවෙළ ලැබෙන පරිදි අදාළ සංයෝග, අක්ෂර පිළිවෙළට සකස් කරන්න.

- (a) රිදුලියෙන් අනතුරු ඇති වීම                  (b) ගුණාත්මක හාණ්ඩියකි  
 (c) ආබාධිත පුද්ගලයන් සඳහා                  (d) ශිනි ගන්නා සූල් ය.

- (1) ADCF                  (2) ADCE                  (3) EACB                  (4) ADCB

- අංක 59 සහ 60 ප්‍රශ්න සඳහා පහත දී ඇති තේර්ය කියවන්න.

ශ්‍රී ලංකාවේ මහ රෝහල් වැඩි ප්‍රමාණයක් විවිධ උපකරණ හාවිත කරන ඉහළ තාක්ෂණ ප්‍රදේශ වේ. රෝගීන්ගේ රෝග සිදු ලැබා දෙනු විෂය බැව්වෙම හෝතික මිනුම් ලබා ගැනීම සඳහා මෙම උපකරණ හාවිත වේ. ක්‍රමානුකූලව සිදු කරනු ලබන හෝතික මිනුම්වලට උස සහ බර, ගැරිර උෂ්ණත්වය, රුධිර පීඩනය සහ ECG ඇතුළත් වේ. රෝගීන්ගේ හෝතික මිනුම්, නිරෝගී පුද්ගලයන්ගේ හෝතික මිනුම් සමග සංස්ථ්‍යාත්මකය කර, රෝග හෝ ආබාධ අනාවරණය කර ගැනීමට තොරතුරු ලබා ගැනේ.

59. තේර්ය සවිස්තරාත්මක ව ප්‍රකාශ කර ඇත්තේ,

- (1) තාක්ෂණික උපකරණ පිළිබඳ ව ය.  
 (2) රෝගවලට හේතු පිළිබඳ ව ය.  
 (3) හෝතික මිනුම් පිළිබඳ ව ය.  
 (4) රෝහල්වල හාවිත කරන තාක්ෂණය පිළිබඳ ව ය.  
 (5) සෞඛ්‍යවත් පුද්ගලයන්ගේ ලබා ගන්නා තොරතුරු පිළිබඳ ව ය.

(3)

60. තේර්යේ දක්වා ඇති හෝතික මිනුම්වලින් ඉහළ තාක්ෂණික උපකරණ හාවිත කරන්නේ කුමක් සඳහා දී?

- (1) ECG                  (2) උෂ්ණත්වය                  (3) රුධිර පීඩනය                  (4) බර                  (5) උස

(1)

\*\*\*\*\*